



රුහුණ විශ්වවිද්‍යාලය

දෙමළ භාෂා ප්‍රවීණතාව පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව - 2020/2021

මාර්ගගත ක්‍රමයට විභාගය පැවැත්වීම

දෙමළ භාෂා සහතිකපත්‍ර පාඨමාලාවේ අධ්‍යයන කටයුතු 2021 ජනවාරි මස 31 වැනි දිනෙන් අවසාන කරන ලද අතර, එහි විභාග කටයුතු මාර්ගගත ක්‍රමයට පවත්වන ලද බව මෙයට පෙර දැනුම් දෙන ලදී.

මෙම පාඨමාලාවේ සහතික පත්‍රය ලබා ගැනීම සඳහා, ලියාපදිංචි වූ සියලු සිසුන් මෙහි දෙන ලද උපදෙස්වලට අනුකූලව සකස් කරන ලද පිළිතුරු පත්‍රය නිබන්ධයක් (Portfolio) ආකාරයෙන් ඉදිරිපත් කළ යුතු ය. නිබන්ධය සකස් කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් ඉගෙනුම් කළමනාකරණ පද්ධතියට ඇතුළත් කොට ඇත. ඉගෙනුම් කළමනාකරණ පද්ධතියට ඇතුළත් වීම සඳහා පහත කේත භාවිත කරන්න

Link: <https://www.hsscu.ruh.ac.lk/course/view.php?id=603>

User Name: tamilstudent

Password: Tamilstudent@2020

නිබන්ධය පිළියෙළ කළ යුතු ආකාරය සහ එය පාඨමාලා සම්බන්ධීකාරක වෙත ඉදිරිපත් කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් මාලාව පසු පිටෙහි සඳහන් කොට ඇත. සියලු විභාග අපේක්ෂකයන් දෙන ලද උපදෙස් අනුගමනය කරමින් මෙම නිබන්ධය ඉදිරිපත් කළ යුතු ය. උපදෙස්වලට අනුකූල නොවන නිබන්ධයන් ප්‍රතික්ෂේප කරනු ඇත.

සම්බන්ධීකරක - දෙමළ භාෂා පාඨමාලාව

08.02.2021

දෙමළ භාෂා පාඨමාලාව හා සම්බන්ධ මාර්ගගත ක්‍රමයට විභාගය පැවැත්වීම

විභාග අපේක්ෂකයන් සඳහා උපදෙස් මාලාව

1. මෙම ප්‍රශ්න පත්‍රය කොටස් 02 න් සමන්විත වේ.
2. විභාග අපේක්ෂකයන් විසින් උක්ත කොටස් 02 ට ම පිළිතුරු සැපයිය යුතු ය.
3. විභාග අපේක්ෂකයන් තම අත් අකුරෙන් ම මේ සඳහා පිළිතුරු සැපිය යුතු ය. යතුරු ලියනය කිරීමෙන් හෝ අත් අකුරෙන් නොමැති වෙනත් ආකාරයකින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරුපත් පිළිගනු නො ලැබේ.
4. මුද්‍රිත පිටපතක් ලබා ගත හැකි විභාග අපේක්ෂකයන් විසින් ලබා දී ඇති ප්‍රශ්න පත්‍රයෙහි මුද්‍රිත පිටපතක් ලබා ගෙන එහි පිළිතුරු ඉදිරිපත් කරන්න.
5. මුද්‍රිත පිටපතක් ලබා ගත නොහැකි විභාග අපේක්ෂකයන් ලබා දී ඇති ප්‍රශ්න පත්‍රයෙහි, ඔබ පිළිතුරු සපයන කොටස, අංක, අනු අංක පිළිවෙලින් ඉදිරිපත් කරමින් ප්‍රශ්නවලට පිළිතුරු සැපිය යුතු ය.
6. යම් හෙයකින් ඔබ මෙම පත්‍රයට පිළිතුරු සැපියීමෙහි දී විභාග වැරදි හා සම්බන්ධ ක්‍රියාවක නියුක්ත වී ඇති බව හඳුනාගත හොත් පිළිතුරු පත්‍රය ලකුණු නොකරනු ලැබේ.
7. පිටු අංක 1 සිට 3 දක්වා පළමු කොටස ඉදිරිපත් වන අතර, පිටු අංක 4 සිට 12 දක්වා දෙවන පත්‍රය ඉදිරිපත් කොට ඇත.
8. පළමු වන කොටසේ ප්‍රශ්න 45 ක් ඇතුළත් වේ. දෙවන කොටසේ සියලු ප්‍රශ්නවලට ද පිළිතුරු සැපිය යුතු ය.

9. දෙවන කොටසේ ප්‍රධාන කොටස් දෙකක් ඇතුළත් වන අතර එයින් පළමු වන කොටස සඳහා ඔබ වාක්‍ය රචනයක් ලිවිය යුතු ය. එමෙන් ම දෙන ලද පින්තූරයක් බලා වාක්‍ය පහක් ලිවීම ද අවශ්‍ය වේ.

10. දෙවන කොටසේ දෙවන ප්‍රධාන ප්‍රශ්නයට අනුකූලව උප කොටස් 07 ක් ඇතුළත් වන අතර ඒ සියල්ලට ද පිළිතුරු සැපයිය යුතු ය.

11. දෙවන කොටසේ දෙවන උප කොටසට අයත් 05 වන ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා ඉගෙනුම් කළමනාකරණ පද්ධතියට ඇතුළත් කොට ඇති හඬපටයට සවන් දෙන්න.

12. ඔබට මෙම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම සඳහා සති දෙකක කාලයක් හිමි වේ. මේ අනුව 2021 පෙබරවාරි මස 20 දින හෝ එදිනට පෙර දෙමළ භාෂා සම්බන්ධීකාරක වෙත ඔබේ පිළිතුරු පත්‍රය යොමු කළ යුතු ය.

13. ඔබ විසින් අත් අකුරෙන් ලියන ලද පිළිතුරුපත් ක්‍රමානුකූලව අමුණා තිබිය යුතු අතර, එහි පිටකවරය පහත තොරතුරු ඇතුළත් වන සේ සකස් කළ යුතු ය.

1. ශිෂ්‍යයාගේ සම්පූර්ණ නම
2. ලියාපදිංචි අංකය
3. පීඨය
4. අධ්‍යයනාංශය
5. ජාතික හැඳුනුම්පත් අංකය
6. දුරකථන අංකය
7. නිවසේ ලිපිනය

ඉහත විස්තර සපයා නොමැති සිසුන්ගේ පිළිතුරුපත් ප්‍රතික්ෂේප කරනු ලැබේ. මෙහි සඳහන් කරනු ලබන නම සහතිකපත්‍රයෙහි මුද්‍රණය කරනු ලබන අතර පසුව එහි වෙනස්කම් අතොත් සලකා බලනු නොලැබේ. මේ නිසා ඔබේ මූලික තොරතුරු පැහැදිලිව ඉදිරිපත් කරන්න.

14. ඔබ විසින් විභාග ප්‍රශ්න පත්‍රයට අනුකූලව යමින් සකස් කරන ලද නිබන්ධය නිසි ආකාරයෙන් අමුණා ලියාපදිංචි තැපැල් මගින් පහත සඳහන් ලිපිනයට යොමු කරන්න.

සම්බන්ධීකාරක, දෙමළ භාෂා පාඨමාලාව, සමාජවිද්‍යා අධ්‍යයනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර

ලිපි එවනු ලබන කවරයේ ඉහළ වම් කෙළවරේ ‘දෙමළ භාෂා පාඨමාලාව/ සහ ඔබේ හැඳුනුම්පත් අංකය’ සටහන් කරන්න.

15. නියමිත දිනයට පසුව ලැබෙන නිබන්ධන ඇතුළත් ලිපි ඉවත් කරනු ලැබේ.

16. ඔබගේ පිළිතුරු පත්‍රය ඡායාගත කොට ඉගෙනුම් කළමනාකරණ පද්ධතියට ඇතුළත් කිරීමක් අපේක්ෂා කරනු නො ලැබේ.

17. තැපැල් ලියාපදිංචි කිරීමේ සහතිකය නිසි දිනයන් ද සහිතව තමා සතුව තබා ගැනීම වැදගත් වනු ඇත.